



Orient Insurance Ltd (PB 4720)

සීමා සහිත ඕරියන්ට් රක්ෂණ සමාගම (PB4720)

Head Office 133, New Bullers Road, Colombo 04, Sri Lanka Tel (+94 11) 203 0300
ප්‍රධාන කාර්යාල 133, නව බුලර්ස් පාර, කොළඹ 04, ශ්‍රී ලංකාව දුරකථන අංක: (+9411) 203 0300

PROPERTY CLAIM FORM

දේපල හිමිකම් පෝරමය

THIS CLAIM FORM IS ISSUED WITHOUT PREJUDICE TO THE LIABILITY UNDER THE POLICY

Date of issue:
නිකුත් කල දිනය :

Form containing sections: Policy No., Claim No., INSURED OR POLICY HOLDER (රක්ෂිතයා හෝ ඔප්පු හිමියා), CIRCUMSTANCES OF LOSS OR DAMAGE/ පාඩුව හෝ හානියට තුඩු දුන් අවස්ථාව, POLICE/ පොලීසිය. Includes questions 1-12 regarding details of loss, discovery, and police involvement.



13.DETAILS OF PROPERTY LOST OR DAMAGE / නැතිවූ හා හානිවූ දේපල වල විස්තර

Description of the property and extent of loss/Damage දේපල වල විස්තර හා පාඩු හානි සිදුවූ ප්‍රමාණය	Date acquired purchased එය මිලයට ගත් දිනය	Cost Price (Rs.) වටිනාකම රුපියල්	Value at time of loss (Rs.) පාඩුව වන විට වටිනාකම රුපියල්	Amount Claimed (Rs.) ගිම්කම් ප්‍රමාණය රුපියල්

14. What is the value of the property insured by this policy?
මෙම ඔප්පුව යටතේ රක්ෂණ කොට තිබෙන දේපල වල වටිනාකම කොපමණද?

15. What is the total value of contents at premises at the time of loss or damage?
පාඩුව හෝ හානිය සිදුවන විට පරිශ්‍රය තුළ තිබූ අඩංගු දේවල් වල වටිනාකම කොපමණද?

16. Do you own the property? Yes/No
දේපල ඔබ සතුවද? (ඔව්/ නැත)

17. If “No” give the name and the address of the owner/ එසේ නොවන්නේ නම් අයිතිකරුගේ නම සහ ලිපිනය සඳහන් කරන්න
.....

18. If the property subject to a hire purchase mortgage or loan agreement? Yes/No
දේපල කලබද ක්‍රමයකට උකසට හෝ ණය ගිවිසුමකට යටත්ද? (ඔව්/ නැත)

19. If “Yes” give name of the finance or lending Company, their address and agreement no.....
ඔව් නම් මූල්‍ය ආයතනයේ නම හෝ ණය උත්සාහයේ නම ඔවුන්ගේ ලිපිනය සහ ගිවිසුමේ අංකය සඳහන් කරන්න

20. Was the property on hire or loan to another party?
දේපල වෙනත් පාර්ශවයකට කුලියට හෝ ණයට දී තිබේ ද?

21. If “Yes”, give name and address of party.....
එසේ නම් එම පාර්ශවයේ නම සහ ලිපිනය සඳහන් කරන්න

22. Is any other party interested in the property?
වෙනත් පාර්ශවයක් දේපල ගැන අයිතියක් දක්වන්නේද?

23. If “Yes” give name and address of the party and extent of interest.....
ඔව් නම් එම පාර්ශවයේ නම, ලිපිනය, සහ අයිතියේ ප්‍රමාණය සඳහන් කරන්න

24. Are you responsible by agreement for the property? Yes/No
ගිවිසුමකින් දේපල ගැන ඔබ වෙත වගකීමක් පැවරෙන්නේද? (ඔව්/ නැත)

25. If “Yes” please forward a copy of the agreement/ ඔව් නම් එම ගිවිසුමේ පිටපතක් ඉදිරිපත් කරන්න

GENERAL QUESTIONS / පොදු ප්‍රශ්න

26. Is there any other insurance on the property?Yes/No
 මෙම දේපල වෙත වෙනත් රක්ෂණයක් තිබේ ද?ඔව්/ නැත

27. If Yes, give details/ ඔව් නම් විස්තර සඳහන් කරන්න

.....

28. Have ever made a claim of this nature on any insurer? Yes/No.
 රක්ෂකයෙකු වෙතින් මෙවැනි ස්වභාවයේ හිමිකමක් ඔබ ඉදිරිපත් කර තිබේද? ඔව්/ නැත

29. If "Yes" give details/ ඔව් නම් විස්තර සඳහන් කරන්න

.....

Additional questions If the loss occurrence Indoors/ පරිශ්‍රය අභ්‍යන්තර පාඬුව සිදුව ඇතිවේ අතිරේක ප්‍රශ්න

30. State the nature of the occupancy of the premises/ පරිශ්‍රයේ පදිංචියේ ස්වභාවය විස්තර කරන්න

.....

31. Were the premises occupied at the time of the loss ?.....
 පාඬුව සිදුවන අවස්ථාවේ පරිශ්‍රය තුළ පදිංචිය තිබුණේද?

32. If "No", give date and time they were last occupied.....
 එසේ නොවන්නේනම් ඔවුන් අවසානයේ පදිංචිව සිටි දිනය හා වේලාව සඳහන් කරන්න

33. If entry was illegal, how was it obtained?/ ඇතුල්වීම නීත්‍යානුකූල නොවන්නේනම් එය ලබා ගත්තේ කෙසේද?.....

.....

Additional Questions for glass breakage claims only/ ගිම්කම් විදුරු බිදීයාම සඳහා නම් අතිරේක ප්‍රශ්න

35. Size of broken glass/ බිදීගිය විදුරුවේ ප්‍රමාණය

36. Type of glass/ විදුරුවේ විර්ගය

37. Situation (e.g./door, window, showcase, etc.) සවිකල ආකාරය (උදාහරණ:- දොර, ජනේලය, ප්‍රදරශණ ඇල්මාරි ආදී කොට).....

38. Was the glass sound before the breakage? විදුරුව බිදීයාමට කලින් හොඳ තත්වයේ තිබුණේද?..... Yes/No ඔව්/ නැත

39. Do you wish the glass replacement process to be differed until further notice..... Yes/No.
 විදුරුව ප්‍රතිස්ථාපනය කිරීමේ ක්‍රියාදාමය තවදුරටත් දිනවන තුරු කල් දැමීමට ඔබ කැමැත්තේද? ඔව්/ නැත

Bank Account Details of the Insured for Claim Settlement

01. Name of account holder, the cheque to be credited: 03. Type of Account : Savings Current

02. Name of the Bank and Branch: 04. Account No:

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

Declaration/ ප්‍රකාශනය

I/We declare that these particulars are true to the best of my/our knowledge and belief.
 මම/ අපි මෙහිලා ප්‍රකාශ කොට සිටින වගනම් මෙම තොරතුරු මාගේ දැනීම හා විශ්වාසයට අනුකූලව සත්‍ය බවයි

Signature/ අත්සන:..... NIC No/ ජාතික හැඳුනුම්පත් අංකය Date/ දිනය

Name: නම:

Designation/ තනතුර

Contact No/s:/ සම්බන්ධ විය හැකි දුරකථන අංක: